

බොද්ධ හා ප්‍රාදීචියානු මතෙක් විශ්වාස්‍යාලේ ප්‍රවේශයක්  
 තුළනාත්මක ප්‍රවේශයක්  
 කුණුගොඩ ආරේ ප්‍රක්ෂේපාලේක හිමි

සංකල්පයකි. නමුත් බොද්ධ ඉගැන්වීමට අනුව මනසින් නිදහස් තීම වැදගත් වූවකි. මනස තැමැති මිල්‍යාව තුළ රඳී සිටිමින් සසර ගමන දිරිස කරගත යුතු නොවේ. මෙහිදී සිතිම වෙනුවට ඉදිරිපත් කරන්නේ දැකිමයි (secting). නිවැරදිව මනස අධ්‍යයනය කොට ඒ තුළින් සංඛාර හෙවත් රස් කිරීම් ඉවත් කළ යුතු වේ.

කෙසේ වෙතත් මෙහිදී අපගේ මූලික අහිපාය වත්තේ මතෙක් විද්‍යාවේ මනස පිළිබඳ සියලු ඉගැන්වීම් විශ්වේෂණය කිරීම නොවේ. සියලුමන් ප්‍රාදීචි ඉදිරිපත් කළ මතෙක් විශ්වේෂණවාදී නායාය හා මුදුරුදුන්ගේ මතෙක් මූලික සිද්ධාන්ත පිළිබඳ තුළනාත්මක අධ්‍යයනයක් සිදු කිරීමයි. එහිදී පෘෂ්ඨවාත් බොද්ධ මතෙක් විශ්වේෂණ ඉගැන්වීම් සේම පෘෂ්ඨවාත් ප්‍රාදීචියානු මතෙක් විශ්වේෂණයන් ද අධ්‍යයනයට හසු වේ. උක්ත උහය අංශය තුළම පොදුවේ දැකිය හැකි ක්‍රමවේද රාජියක් මතෙක් විශ්වේෂණත්මක ඇගුම් මත පදනම්ව ඇත. ඒ අතර,

- මනසේ ව්‍යුහය
- පොරුෂ සංකල්පය
- මතෙක් රෝග
- මතෙක් ප්‍රතිකාර ප්‍රධාන වේ.

මනස පිළිබඳ අධ්‍යයනයන් ද අඩු වශයෙන් සිදුකරමින් වෙනත් සංකල්ප ඔස්සේ ගමන් කළ මතෙක්විද්‍යාව තව මගකට ගැනීමට සියලුමන් ප්‍රාදීචි (Sigmund freud) සමත් විය. බොද්ධ හා ප්‍රාදීචියානු ඉගැන්වීම් පොදුවේ පිළිගත් එක් ප්‍රධාන කරුණක් වේ. එතම් පුද්ගල වර්යාව සඳහා මනස බලපාත්තේය යන්නයි. "වේතනාහං හිකිවේ කම්මං වදාම්. වෙතයින්වා කම්මං කරෝති කායෙන වවාය මනසා"<sup>3</sup> (වේතනාව මූලික වී කියින් වෙන්නයෙන් මනසින් කරම සිදුකිරීම කරමයයි). වේතනාව මූලික නොවී ඇතිවන පුද්ගල වර්යාව ගුනා තත්ත්වයෙන් බුදුසමය පෙන්වා දේ. බුදුරුදුන් අවධාරණ කළ මෙම මතෙක්මූලික සිද්ධාන්ත පෘෂ්ඨවාත් බොද්ධ සම්ප්‍රදායන් ද එකහෙළා පිළිගත් අතර යෝගාවාර විද්‍යානාවාදීන් ඉදිරිපත් කළ විද්‍යානාවාදී සංකල්ප

මනස පිළිබඳ සංකල්පය දුරාතිනයේ සිට ම මිනිසා වඩාත් වෙහෙසට පත්කළ ගැටුලුවලින් එකකි. පෙරදිග මෙන් අපරදිග දරුණනවාද තුළ ද මේ පිළිබඳව බහුලව සාකච්ඡා වී තිබේ. ක්‍රි.පූ. 2800ක තරම් පෙරය් ඉතිහාසයකට දිවෙන ඉන්දිය දරුණනවාද තුළ ද මනස පිළිබඳ ගැටුලුව දිරිස වශයෙන් සාකච්ඡා කරයි. බටහිර දරුණනය ද ක්‍රි.පූ. 06 වන ගතවර්ෂයට වඩා පැරණි තැන. විශ්ව සම්භවය පිළිබඳ කරුණු සේවීම මූලික කරගත් බටහිර දරුණනයේන් පෙරදිග දරුණනයේන් අරමුණු විවෙක සාම්ජන්වයක් මෙන්ම අසාම්ජන්වයක් ද පෙන්වයි. කෙසේ වෙතත් මනස පිළිබඳ ලොව ගැඹුරු ම විශ්වේෂණය ක්‍රි.පූ. 06 වන ගත වර්ෂයේදී ලොව පහළ වූ මුදුරුදුන් විසින් ඉදිරිපත් කළහ. බටහිර දරුණනවාද අතරින් මනස පිළිබඳ ගැඹුරු ම අධ්‍යයනය සිදුකරන්නේ තුනන මතෙක්විද්‍යාවයි. ක්‍රි.ව. 1800 දී පමණ මතෙක්විද්‍යාව නිත්‍ය වශයෙන් ලොවට හඳුන්වා දුන් අතර මනස පිළිබඳ අධ්‍යයනය මූල් පුහුයේදී දරුණනයට අයත්ව තිබුණි. 16 - 17 සියවස්වල දාරුණික අදහස් ද මෙයට බලපා ඇත. නිදසුනක් ලෙස දේශාර්ථක් ප්‍රකාශ කළේ "මම සිතමි. එබැවින් මම පවතිමි! (I am thinking- of am being) යන්නයි. මනස ප්‍රමිතා තැබීම බටහිර මතෙක් විද්‍යාව තුළ සුවිශ්චිත ලක්ෂණයකි. එබැවින් එයට පැලැස්කර දම්මින් එය ආරක්ෂා කර ගැනීමේ මතා මෙහෙයුමක මවුහු නිරත වෙති. ඒ අනුව බටහිර මතෙක් විශ්වේෂණය තුළ "පැවැත්ම සඳහා සිතිම" (being) හා 'සිතිම සඳහා සිතිම'<sup>2</sup> ප්‍රබල

පමණක් තරමක වෙනස් විවරණයක් ගන්නා බව පෙනේ. පොයිඩිගේ සේම පෘෂ්ඨාත් පොයිඩියානු ඉගැන්වීම් ද මතෙක මූලික සිද්ධාන්ත මත පිහිටා ඇති අතර පුද්ගල වර්යාව හා මනස අතර දැඩි සබඳතාවයක් ඇති බව ද එක හෙළු පිළිගැනේ. පොයිඩි මිනිස් සිනේ මූලික මට්ටම තුනක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරයි. මනස පිළිබඳ ඉදිරිපත් වූ විශ්‍රායයට ප්‍රධාන අංශ දෙකකට බෙදේ. එනම්,

- පෙර විශ්‍රාය
- පසු විශ්‍රාය වශයෙනි.

පෙර විශ්‍රායට අනුව මනසේ ප්‍රධාන කොටස් 03 කි.

- සවියානය - Conscious
- උප වියානය - Sub conscious
- අවියානය - Unconscious වශයෙනි.

පුද්ගල සංවර්ධන අවධි පිළිබඳ අවධානය යොමු කළ පොයිඩි පෙර විශ්‍රාය වෙනස් නොකරම පසු විශ්‍රායයක් ද ඉදිරිපත් කළේය.

- Id සංස්කාරය
- Ego සංස්කාරය
- Super ego සංස්කාරය යනු එම පසු විශ්‍රායයි.

වියානය යනු පුද්ගලයාගේ දෙනින් ජ්‍යෙන්තයට අදාළ සිතයි. පුද්ගලයාගේ ඉන්දිය ත්‍රියාකාරීත්වයට අදාළ වන්නේ මෙම වියානයයි. එනම් අප සාමාන්‍ය වශයෙන් දැන්නා සිතයි.

උප වියානය නම් වියානයට හා අවියානයට අතරම දී තන්ත්වයකි. සිතෙහි ඇති අදහස් ඉෂ්ට් කර ගැනීමට අපහසු වූ විට ඉවිණාහෝගත්වයට පැමිණ එම අදහස් යටි සිතෙහි තැන්පත්වීමට උත්සාහ දරයි. එසේ යටි සිතෙහි තැන්පත් කරන විට ඉන් සමහරක් උපවියානයෙහි තැන්පත් වේ. ඒවා පහසුවෙන් මතකයට නායාගත හැකිය.

අවියානය සිනේ ව්‍යාහ් ම වැදගත් කොටසයි. මෙය උත්සාහ කළත් දැනගත නොහැකි කොටසයි. අවියානය පිළිබඳ අපට දැනගත හැක්කේ සම්මෝෂනයෙනි. මෙහි සැයට ඇති අදහස් ලෙඛිරෝග ඇතිවීමට බලපායි.

පසු විශ්‍රායට අනුව "ඉඩි" යනු සිනේ රජී අදහස් ය. ඉඩි බාහිර ලේඛකය හා සඳාවාරය පිළිබඳ ක්ලේපනා නොකරයි. ඉඩිගේ ප්‍රධාන ලක්ෂණය පූඩ් වේදනයන් (Pleasure Principle) තාප්තිමක් වීමයි.

රෝගෝ යනු සමාජය විසින් මිනිසාගේ මනසට ඇතුළත් කර ඇති තහංවි පිළිබඳ ආක්ලේපයන් ය. බොහෝ අවස්ථාවල රෝගෝ මගින් ඉඩි පාලනය වේ. මෙයට තර්කනය, වින්තනය, නීතිය, සඳාවාරය පිළිබඳ හැඟීමක් ඇත. එනිසා ඉඩිට අනුව කටයුතු කිරීමට රෝගෝ ඉඩි නොදේ. රෝගෝට වඩා පුදුණ වූ හැද සාක්ෂිය පූජර් රෝගෝ නම්. යහපැවැත්ම, සමාජයට අනුගතවීම වැනි ගුණයන්ගෙන් මෙය පිරි ඇත. පූජර් රෝගෝ තුළින් ඉඩි දක්ෂ ලෙස පාලනය කළ හැකිවේ.

මුදු දහම මනස පිළිබඳ ප්‍රබල විශ්ලේෂණයක් සිදු කරන අතර එය සැමැවීම පොයිඩිගේ මතෙක විශ්ලේෂණයට වඩා ගැණුරු මෙන්ම සංකීරණ ස්වභාවයක් ද ගනී, "මතෙක ප්‍රධානගම ධම්මා"<sup>4</sup> යනාදි වශයෙන් උගන්වන මුදුදහම සියල්ල සඳහා මනස තමැති ඉන්දිය බලපානු ලබන බව පවසයි. බොද්ධ මතෙක විශ්ලේෂණය ද ප්‍රධාන තේමා 3ක් ඔස්සේ විවරණය වේ. එනම්,

- විත්ත
- මතෙක
- විශ්ලේෂණ යනුවෙනි.

මෙහිදී මත යන්න ඉන්දිය අර්ථයෙන් විශ්‍රාය කොට ඇති අතර විත්ත, විශ්ලේෂණ සංක්ලේෂණ තුළ උපයුක්තව ඇත්තේ ආනුහතික හා ත්‍රියා අර්ථයන් ය. පොයිඩි ඉදිරිපත් කළ මතෙක විශ්ලේෂණය පිළි දහමට සම්පත්වයක් දක්වුවද සමානකමක් හෝ එම අදහස් දක්මවා යාමක් කිසිසේත් ම සිදු නොවේ.<sup>5</sup> බොද්ධ විත්ත විශ්‍රාය

සැමවීම පුද්ගල සඳාවාර සංක්ලේෂ ඉලක්ක කර ගනිමින් විවරණය වුවකි. එසේම මනස යන්න ඉන්දිය ගෝවර වන්නක් ද නොවේ. මේ අදහස ප්‍රායිඩිගේ විශ්ලේෂණය තුළ ද දකින හැක. මහුගේ විවරණයට අනුව මනස ඉන්දිය ගෝවරයන්ට ලක් කළ නොහැකිකි. නමුත් පුද්ගලයාට එය සැමවීම බලපායි. බොද්ධ මනෝ විශ්ලේෂණය තුළ මනස පිළිබඳ ගැඹුරු විශ්ලේෂණක් ඇතුළත් වේ. විශ්ලේෂයන් අහිඛිරුම පිටකය තුළ මනෝ විශ්ලේෂණය හොතික හා අධිහොතික සංක්ලේෂයක් වශයෙන් විශ්ලේෂණය කර තිබේ. ප්‍රායිඩිගේ විශ්ලේෂණය තුළ අධිමානසික විවරණයක් දක්නට නොලැබේ. නමුත් අහිඛිරුම පිටකාගත ලෝකේන්තර සින් ප්‍රධාන වශයෙන් ම අධිමානසික තත්ත්වයන්ගේ විවරණයකි. බොද්ධ අධිමානසික විද්‍යාව තුළ ලගාවිය හැකි තත්ත්ව රාජියකි ඒ අතර,

- සේවාන්
- සකසදාගාමී
- අනාගමී
- අරහත්
- පසේ බුද්ධත්වය මුලික වේ.
- බුද්ධත්වය

මෙම තත්ත්වයන්ට පත්වන විට මනසේ විවිධ ප්‍රවර්ධන අවධි පසු වේ. එසේම බොද්ධ මනෝ විශ්ලේෂණයට අනුව සින දියුණු කිරීමේ අග්‍රථලය බුද්ධත්වයයි. එහිදී ඇතිවන අධිමානසික දාන අතර,

- |                       |                                 |
|-----------------------|---------------------------------|
| • ඉද්ධිවිධ දානය       | - සයද්ධි ප්‍රාතිභාරයය           |
| • දිඛිබසේත දානය       | - දිව්‍යමය කන                   |
| • දිඛිබවක්ඩූ දානය     | - දිව්‍යමය ඇෂ                   |
| • ආසවකිය දානය         | - කෙලෙස් විනාශ කිරීම            |
| • වුනුප්‍රාපාත දානය   | - වුති උත්පත්ති පිළිබඳ තුවණ     |
| • පරවිත්ත විජානන දානය | - පර සින් දකින තුවණ ප්‍රධාන වේ. |

ප්‍රායිඩිගේ ඉගැන්වීම තුළ සඳහන් වන්නේ මනස තුළ ආඟ (libido) ඇති බවත් ඒවා පාලනය කළ යුතු බවත් ය. බුදුසමය ආඟ හෙවත් කෙලෙස් 1500 පමණ විවරණය කරයි.<sup>6</sup>

ප්‍රායිඩියානු විශ්ලේෂණයට අනුව ප්‍රධාන ආඟ වර්ග 02කි.

- ජීවිත ආඟය - life instinct
- මරණ ආඟය - Death instinct

ප්‍රායිඩියානු විවරණය තුළ පැන තැගෙන ආඟ 02කට සමාන ආඟ වර්ග 03 බුදු සමය අවධාරණය කරයි. මෙම විවරණය ද ඉතා පුළුල් පරාසයකට විහිදී යයි. ප්‍රායිඩිගේ ආඟ විවරණය මෙලෙට වශයෙන් භොද්ධ පොරුණයක් පවත්වා ගැනීම සඳහා වන අතර බොද්ධ විවරණයේ ආච්චානික අරමුණ නිරවාණයයි. බොද්ධ ආඟ වර්ග 03කි.

කාම තණ්හා }  
භව තණ්හා }  
විහව තණ්හා - මරණ ආඟය

ජීවිතය පවත්වා ගැනීමටත් අවශ්‍යතා සපුරා ගැනීමටත් පුද්ගලයා තුළ ඇතිවන මුලික ප්‍රේරණ දෙක කාමතණ්හාව සහ භවතණ්හාවයි. එනම් ජීවිත ආඟයයි, ඉව්‍යාහාගත්ත්වයන් හමුවේ ජීවිතයෙන් පලායුමේ අවශ්‍යතාව විහව තණ්හා හෙවත් මරණ ආඟයි. බොද්ධ හා ප්‍රායිඩියානු මනෝ විශ්ලේෂණයේ ප්‍රබල සාම්බන්ධයක් දක්වන කරුණු අතර මෙය ප්‍රමුඛ වන බැවින් එය විස්තරාත්මකව සසඳා බැලිය යුත්තකි.

#### කාම තණ්හා

ඉදුරන් පිනවීම "කාම" යන්නෙන් ජනිත වන සාමාන්‍ය අර්ථයයි. ප්‍රායිඩි මෙන්ම බුදුරුදුන් ද මෙමගින් ලිංගිකත්ත්වය ද අපේක්ෂා කොට තිබේ. දෙපාරුණය ම කාම යන්නෙන් 'ස්සපයට ඇති කැමැත්ත' අපේක්ෂා කර ඇත. පංච ඉන්දියන් පිනවීම

බෙද්ධාර්ථය වන අතර පොයිඩ් මෙමගින් අර්ථ 02ක් අලේක්හා කර ඇත.

- ගාරීරක සෞම්‍යය
- ආදරය පිළිබඳ හැඟීම

මෙම අතරින් සෞම්‍යයේ මූලධර්මය (Pleasure principle) ප්‍රමුඛ වේ. මිනිසුන් දුකු ප්‍රතිසේෂ්ප කරන අතර සැප කැමති වේ. (සුබකාමා දුකු පරික්කුලා) සියලු පුද්ගල පෙළැසීම් සඳහා සැපයට ඇති කැමැත්ත මුළුක වන බව දෙපාර්ශ්වයේ ම පිළිගැනීමයි. පොයිඩ් සිය “Beyond the pleasure principle” කානියේදී මේ පිළිබඳ ගැහුරු විශ්ලේෂණයක් සිදු කරයි. බෙද්ධ විවරණයට අනුව කාම වර්ග 02 කි.

- වස්තු කාම
- ක්ලේං කාම

පංච ඉන්ඩියන් පිනවීමට ඇති කැමැත්ත වස්තු කාම යන්නෙනුත්, ඉදුරන් පිනවීමට පොලුවින මානසික තත්ත්වය ක්ලේං කාම යන්නෙනුත් පැහැදිලි වේ. කාමරාග යනුවෙන් ද මෙය හැඳින්වේ.

පුද්ගල වර්යාව සඳහා බලපාන “අනුසය” හෙවත් “කෙලෙස්” මනසේ සැශේ සිටින, නිදෝෂගත අකුසල ප්‍රෝරණයන්ය.<sup>7</sup> පොයිඩ් යානු විවරණයට අනුව අවිදානගතව පවතින ඉඩ සංකල්පය ද අනුසය ධර්මයන්ට සමාන වේ. ඉඩ තුළ පවතින අනුසයන් උපතින් ම පුද්ගල මනස තුළ උරුම වන අතර බුදුරුදුන් මහා මාලුවිකා පුතුයේදී විවරණය කරන ආකාරයට කුඩා දරුවන්ගේ මනස තුළ ද අනුසය පවතින අතර පසුව එය කෙලෙස් බවට පරිවර්තනය වේ. පොයිඩ් ඉදිරිපත් කළ පොරුෂ සංවර්ධන අවධි 05කි.

- මුළු අවධිය - Oral Phase
- පායුක අවධිය - Anal Phase
- ලිංගරුප අවධිය - Phallic Phase

- ගුප්ත අවධිය - Latency Phase
- ලිංගික අවධිය - Genital Stage

මෙම පොරුෂ සංවර්ධන අවධි තුළ ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ කාමාභාව සහ ස්වියන්ව සංකල්පයයි. බෙද්ධ පොරුෂ විග්‍රහය තුළ කාමරාගය හා මමායනය හෙවත් තාශ්ණාව සම්පුර්ණයෙන් නැති කළ යුතු වේ. තාශ්ණාව නැති කිරීමෙන් විමුත්තිය වේ.<sup>8</sup> (තණ්හකියා නිරෝධා නිඩ්ලානං) නමුත් පොයිඩ් පවසන්නේ ස්වියන්වය වර්ධනය කළ යුතු අතර කාමරාගය හෙවත් කාමාභාවන් සම්පුර්ණයෙන් පාලනය නොකළ යුතු බවයි. මෙය විද්‍යාවේන් ආගමේන් වෙනස පැහැදිලි වන කදිම නිදසුනකි.

### හව තණ්හා

පුද්ගල ආත්මයක් ඇතුළු යන ගාස්වන දාෂ්ටිය හේතුවෙන් හව තණ්හාව ඇති වේ. නොකඩවා තම ජ්විතය පවත්වා ගැනීමේ ආගාව (හවරාග අනුසයය) මෙමගින් අපේෂ්ඨා කෙරේ. ජ්විතයට හානියක් වන අවස්ථාවන්හි පැහැදිලිව ම හව තණ්හා ඇති වේ. බෙද්ධ ආරාය මාර්යේ පළමු පියවර වන සෝවාන් තත්ත්වයට පත් වූ විට හව තණ්හාව නැති වේ. සක්කාය දිවියි හෙවත් ආත්මය පිළිබඳ හැඟීම සමඟින් නැති වී නිවැරදි දාෂ්ටියක් ඇති වේ. අහංකාරය හෙවත් මාන තුනක් මෙමගින් අපේෂ්ඨා කෙරේ.

- ඩින මාන - පහත යැයි සිතිම
- සෙයාමාන - උසස් යැයි සිතිම
- සදිසාමාන - සමාන යැයි සිතිම

මෙම විග්‍රහ පොයිඩ් ඉදිරිපත් කළ ‘ද්විතීයියක නාසිවාදය’ (Secondary Narcissism) යන්නට සමාන වේ. මනෝමය ජීවයකින් හෙති ආත්මය ඉඩ තැන්පත්ව ඇත. පොයිඩ්ගේ හාචාගය පිළිබඳ සංකල්පය මෙහිදී මතු වේ. ආත්ම මායාව පිළිබඳ අදහස මෙහිදී මුළුක වන අතර බුදුසමය ද මෙයට සමාන වෙනසික 02ක් ඉදිරිපත් කරයි. එනම්,

- අසම්පරාන මතෙක් සංඛාර
- මතෙක් සංවේතනාහාර යනුවෙනි,

අපගේ ආරක්ෂාව වෙනුවෙන් අප නොදැනුවත්ව ම නිරායාසයෙන් අනුතුරුවලින් වැළකී ආරක්ෂාවේම අසම්පරාන මතෙක් සංඛාරයයි. හටයට ඇතිවන ආගාව හේතුවෙන් තැවත නැවතත් ඉපදීමට ඇති කැමැත්ත මතෙක් සංක්ෂේතනාහාර යන්නෙන් අදහස් වේ. ඒ අනුව ප්‍රායිඩිගේ හාවායය හා මුදුරුදුන්ගේ හට තණ්හාව අතර ද සැලකියපුතු සාම්‍යත්වයක් ඇති බව මෙමගින් අවධාරණය වේ.

### විහාර තණ්හා

ආත්මය මරණයේදී විනාශ වන බවත්, මරණීන් මතු ජ්විතයක් නොමැති නිසා මේ හටයේදී හැකි කරම් සැප විදිය යුතු බවත් මින් අදහස් කෙරේ. පාලි සූත්‍ර බරමවල විහාර යන්න අරථ දෙකකින් හාවිත වී ඇත. එනම්,

- 1 ධිනය, බලය, සමෘද්ධිය
- 2 ආත්මය මරණයේදී විනාශවීමට ඇති කැමැත්ත යන්නයි.

මරණයෙන් ජ්විතය කෙළවර වන්නේය යන හැඟීම නිසා පුද්ගලයා මේ හටයේදී ම සියලු සැප සෙවීම, පරලොච් පිළිබඳ විශ්වාස නොකිරීම පුද්ගල හා සමාජ සඳාවාර වර්ධනයට ප්‍රබල පහරකි. හාරිතිය පොතිකවාදීන් මේ විහාර තණ්හාව ආගුර කර ගනිමින් පොතිකවාදී අදහස් ගොඩනැගුණු.

යාවං ජීවත් - සූධා ජීවත්  
සාමාජික ක්‍රියා රිත්‍ය පිළිබඳ  
හස්මිකාතස්‍ය දෙහස්‍ය  
ප්‍රනරාගමන ක්‍රියා<sup>9</sup>

ප්‍රායිඩි පවසන ආකාරයට අවියුතානගතව පවතින විනාශකාරී හැඟීම පැමිණෙන්නේ ඉවිණාජන්වයට පත්වීම හා ස්වයං ගෞරවය නැතිවීම හමුවේය. මේ නිසා පළිගැනීම, කෝපය ආදි

විනාශකාරී හැඟීම ඇතිවේ. විටෙක එය ආත්මසානන ලැදියාවක් දක්වා වර්ධනය වියහැක. සැම පුද්ගලයෙක් ම මරණයට පත්වීමේ සැයවුම් අපේක්ෂාවන්ගෙන් යුත්ත බව ප්‍රායිඩි පවසයි. සමහරු අවමගුල් අවස්ථාවන්ට සහභාගිවීමෙන් පවතා මරණ ආයය තාර්තිමත් කර ගනී: මෙම විභාගය මුදුසමයෙහි අනිත්‍ය සංකල්පය තුළ උපයුතුක්ත බව සමහරු ප්‍රකාශ කළ ද බොද්ධ අනිත්‍ය සංකල්පයේ අරමුණ ජ්විතය විනාශ කිරීම නොව නිත්‍ය වශයෙන් ගතහැකි යථාර්ථමය යමක් නොමැති බව අවධාරණය කිරීමය. මේ අනුව ප්‍රායිඩිගේ ආය සංකල්පය හා බොද්ධ ආය සංකල්පය තුළ ද දක්නට ලැබෙන්නේ සම්පාදනය ඇති ප්‍රතිඵලියකි.

මනස පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් මෙන්ම විශ්ලේෂණයක් ද සිදු කළ ප්‍රායිඩිගේ ප්‍රධාන ඉහැන්වීමකි පොරුෂ සංකල්පය. නිවැරදි මතෙක් හාවයන් උද්වීපනය හා පුද්ගල මතෙකාව කළමනාකරණය තුළ පොරුෂ සංවර්ධනය කිරීම එහි අරමුණයි. මුදුරුදුන් ඉදිරිපත් කළ පොරුෂ සංකල්පය ද මතෙක් මුලික සිද්ධාන්ත මත පිහිටා ඇත. පොරුෂ සංකල්පයේ ඇති ප්‍රබල සමානත්වය ද එයයි. ලතින් හාජාවේ Persona (වෙස් මූෂ්‍ය) යන්නෙන් ඉංග්‍රීසි හාජාවේ Personality යන්න සකස්ව ඇත. මෙහි ස්වියත්වය, සයත්බව, පොරුෂය, පුද්ගල විශ්ලේෂණව යන අරථ ඇත.<sup>10</sup> මනස පිළිබඳ ස්ථිර විවරණයට අනුව පොරුෂ විශ්‍රාභය සිදු කරන ප්‍රායිඩි පුද්ගල පොරුෂය සඳහා මනස මුලික වන බව පවසයි. බොද්ධ පොරුෂ විශ්‍රාභය ද මතෙක් මුලික ව්‍යවකි. මුඩිය, පායුක ආදි අවධි ඔස්සේ සිදුවන පොරුෂ සංවර්ධනය අවියුතානික බලපෑම් සමග සම්බන්ධ වේ. ප්‍රායිඩි සහ මුදුරුදුන් ඉදිරිපත් කළ පොරුෂය ගතික ස්වභාවයකින් යුත්තය. එය මනස මුල් කොටගෙන සංවර්ධනය කළ හැක්කකි. බොද්ධ පොරුෂ සංවර්ධනය සිල, සමාධි, ප්‍රයා මත පදනම්ව නිර්වාණාවබෝධයට පුද්ගලයා මෙයටයි. බොද්ධ පොරුෂ විශ්‍රාභයේ අගුරුලය සම්බුද්ධත්වයයි. සංවර්ධන පොරුෂයක ගුණාංග පිළිබඳ මුදුරුදුන් මෙයේ විවරණය කරයි.

"පයවිසමා නො විරුද්ධීකි  
ඉනුවේපමා තාදී සුබිබතො  
රහදාව අපෙන කද්දමා  
සංසාරං න හවතින් තාදිනෝ"<sup>11</sup>

1. පාටිවිය මෙන් යහපත අයහපත ඉවසිය යුතුය.
2. ඉන්ද්‍රවිලයක් මෙන් නොසැලි සිටිය යුතුය
3. ප්‍රසන්න විය යුතුය.

එම මූලික ලක්ෂණ තුනයි. මනස හා ගාරිරික අංග මූලික කරගත් පොයිඩියානු පොරුෂ සංවර්ධනයට බුදුසමය පුරුණ වශයෙන් එකග නොවන අතර පුද්ගල සඳාවාර සංකල්ප ඔස්සේ පොරුෂ සංවර්ධනය බව බුදුරදුන් පෙන්වා දෙයි.

පුද්ගලයා මූහුණ දෙන මානසික පිඩාවන් අවියානික හේතු නිසා ඇතිවන බව පොයිඩි විශ්‍රාත කරන අතර බුදුරදුන් ද මානසික පිඩාවන සඳහා මනසේ බලපැම විශ්‍රාත කරයි. පොයිඩි මනෝ ප්‍රතිකාර ක්‍රමයන් ද මූලික වශයෙන් ඉදිරිපත් කරයි.

1. නිදහස් සංසටනය
2. සිහින විශ්ලේෂණය
3. මේහන ප්‍රතිකාරය

නිදහස් සංසටනයේ දී සිදු කරන්නේ රෝගීය පුවුවක වාචි කරවා හේ සයනය කරවා සිතට එන සියලුම දේ වර්ග තිරිමින් හේ බාධාවකින් නොරව පැවසීමට ඉඩිමයි. මෙමගින් පොයිඩි අපේක්ෂා කළේ අවරෝධිත අයහපත් වෙනාවන් විරෝධනය කිරීමයි. එනම් මනස සැහැල්ලු කිරීමයි. මෙය බොද්ධ හාවනාවන් සිදුකරන කාර්යයට සමාන වේ. ලොව ඇති සියලුම හාවනා ක්‍රමයන්හි දැකිය හැකි "සතිපටයාන" හාවනාව මගින් සිදුකරන්නේ ද මෙවැනි ක්‍රියාවලියකි. යටිසිත හා උඩිසිත අතර සම්බන්ධය මෙමගින් ඇති කෙරේ. සිත වැඩිම හාවනාවයි. (විත්තං හාවති හාවනා) හාවනාව ඇතුළු තවත් ක්‍රම රාඛියක් මනස තුළ ඇති ක්ලේෂ ධර්ම විනාශ කිරීමට බුදුසමය මග පෙන්වයි.

1. ආසෙවිතාය (freunited)
2. හාවිතාය (developed)
3. බහුලිකතාය (practiced frequently)
4. යානිකතාය (mastered)
5. ව්‍යුත්කතාය (practiced throughly)
6. අනුවිධිතාය (experienced)
7. පරිවිතාය (accustomed)
8. සුසමාරද්ධාය (understaken)<sup>12</sup>

යනුවෙති. පොයිඩිගේ නිදහස් සංසටනය බොද්ධ හාවනාවේ මූලික අඩිතාලමකි. පුද්ගල මානසික අවරෝධිතා ඉවත් කොට මානසික ගැවලු තිරාකරණය එහි අරමුණු වූ අතර බොද්ධ හාවනාවේ නිෂ්පාව නිර්වාණයයි. ඒ අනුව අවසාන අරමුණ අතින් මේ දෙඅංශය මූලිකවම වෙනස් වේ.

ස්වජ්නයේදී මිනිසුන් දකින සිහින පුද්ගල මානසික අවරෝධිතා ප්‍රකට කරයි. අවියානිගත හැඟීම මෙමගින් ප්‍රකට වන බව පොයිඩිගේ මතයයි. සිහිනයක් යනු අවරෝධිත ඉව්‍යාවක් පිටතට පැමිණීමයි.<sup>13</sup> සැබු ලේඛකයේ තාප්තිමත් කරගත නොහැකි ආවේගයන් සිහිනලොව සමග එක්වී තාප්තිමත් විම සහ පිටතට පැමිණීම සිදු වේ. පොයිඩි පොදු සිහින සංකේත රාඛියක් පෙන්වා දේ.

- ස්ත්‍රී ගරීරය
- උද්‍යානය
- සඳුළුතලය
- දෙළර
- පුරුෂලිංග / ස්ත්‍රීලිංග
- සරපයා
- ඉටුපත්දීම්
- පන්සල් හේ පල්ලි

ආදිය ඒ අතර වේ. මෙම සංකේත විශ්ලේෂණය කළ යුත්තේ රෝගීය පිළිබඳව ද අධ්‍යනයකින් පසුවය. මහායාන වියානවාදීන්ට

අනුව ද සිහින අරථ සහිත තත්ත්වයකි. සිහින දැකීම සහ සිහින විශ්ලේෂණය ද මූද්‍යමය තුළින් ප්‍රතික්ෂේප නොවන්නේය. බොද්ධ සාහිත්‍ය තුළ ද එවත් අවස්ථා කිහිපයක් වාර්තා වේ.

- 1 බෝසතුන් කුස පිළිසිදගන් දින මහාමායා දේවිය යුතු සිහිනය
- 2 බෝසතුන් මුද්‍යධත්වයට පත්වීමට පෙර යුතු සිහින පංචකය
- 3 කොසොල් රුජ යුතු සිහින දහසය

බොද්ධ සිහින විශ්ලේෂණයට අනුව එමගින් ප්‍රකට වන්නේ අනාගත අපේක්ෂා හෝ අවිදානික සිතිවිලිය. අහිඛරම පිටකය සිහින සඳහා බලපාන තේතු 4ක් දක්වයි.

- 1 කායික බාධක
- 2 පුරුව අත්දුකීම්
- 3 දේවියන්ගේ බලපෑම
- 4 අනාගත සිතුවිලිවල බලපෑම යනුවෙනි.

පුතු විශ්ලේෂණයන්ට අනුව මත්තද්වාරයන් ඇතුළ වූ අභ්‍යන්තර උත්තේත්තක විදාහය සමග එක්වීමෙන් සිහින පෙනේ. විනය පිටකයට අනුව නින්දේදී වැරදි සිතිවිලි අරඹයා සිද්ධිවන වැරදිවලට වගකිව පුතු නොවේ. සිහින පෙනීම සහ සිහින විශ්ලේෂණය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ කරුණු මූද්‍යසමය හා පොයිඩියානු ඉගැන්වීම අතර සඛධාත්ව තවදුරටත් ගක්තිමත් කරනු පෙනේ.

පොයිඩි මත්ත ප්‍රතිකාරයක් ලෙස හාවිත කළ මෝහන ප්‍රතිකාරය පසුව පොයිඩි විසින් ම අත්හරින ලද්දේ එය සැම පුද්ගලයෙකුට ම ගැලීපිය නොහැකි නිසාවෙනි. මානයික විධාන මගින් පුද්ගලයා මෝහන නිදාවකට පත්කොට යටිසිනට ස්වයං යෝගනා ලබාදීම තුළින් අපගාමී ලක්ෂණ ඉවත් කිරීමක් ලෙස මෝහන සරලව විවරණය කළ හැකිය. මූද්‍යසමය මෙවැනි මෝහන නිදාවන් මගින් මානයික ප්‍රතිකාර කිරීමක් පිළිබඳ සාකච්ඡා නොකරයි. ප්‍රකාශන සිටින පුරුෂයාගේ යටිසිනට ස්වයං යෝගනා

ලබාදෙමින් ගැටුල නිරාකරණයට මූද්‍යසමය මග පෙන්වන බව වුල්ලපත්තික තෙරුන්ගේ කරාවෙන් ප්‍රකට වේ.

සියලුම පාර්ශ්වනායන් උත්මත්තයන් බව මූද්‍යරදුන් දේශනා කළ අතර පොයිඩි පැවසුවේ යම් පමණකට සියලු දෙනා මායාරෝගින් (hysterical) වන බවයි. පුද්ගල මනසේ සංකීරණත්වය මෙයට හේතුවන බව දෙපාර්ශ්වයේ ම පිළිගැනීමයි. මූද්‍යහම මානයික ගැටුල විවරණය කර ඇත්තේ සින් නිරෝගිව නැතිවන තත්ත්වයක් ලෙසයි. විත්තවේග පාලනය එයට කෙරෙන මත්ත ප්‍රතිකාරයකි. සඩ්බාසව පුතුයට අනුව විත්තවේග පාලනය කළ යුතු ආකාර සිහිපයකි.

- |                               |                            |
|-------------------------------|----------------------------|
| 1. දේසනා (දකීමෙන්)            | - Looking Appearance       |
| 2. සංවරා (සංවරයෙන්)           | - restraint                |
| 3. පරිසේවනා (ප්‍රත්‍යාසාවෙන්) | - Practices                |
| 4. අධිවාසනා (ඉවසීමෙන්)        | - Forbearance              |
| 5. පරිව්‍යේනා (දුරු කිරීමෙන්) | - Avoidances               |
| 6. විනෝදනා (බැහැර කිරීමෙන්)   | - removal                  |
| 7. හාවනා (වැඩීමෙන්)           | - meditation <sup>14</sup> |

පුද්ගලයාට මානයික ගැටුල ඇතිවීමට මනස ප්‍රධාන වියයෙන්ම බලපාන බව මූද්‍යරදුන් මෙන්ම පොයිඩි විසින් ද පිළිගත් කරුණකි. මේ ආකාරයට පොයිඩියානු ප්‍රධාන ඉගැන්වීම් හා මූද්‍යරදුන් දේශිත කරුණු තුළනය කළ හැක.

#### මූද්‍ය සමය හා ප්‍රායිඩියානුවාදීන්

පොයිඩි ඉදිරිපත් කළ මත්ත විශ්ලේෂණවාදයට පක්ෂව හා විපක්ෂව කරුණු ඉදිරිපත් කරමින් මත්ත විශ්ලේෂණවාදයේ විශාප්තියට සහය වූ පිරිස ප්‍රායිඩියානුවාදීන් ලෙස භාජනා ගැනේ. එනම්,



- 1 කාල් යුංග්
- 2 ඇල්ප්‍රඩි ඇඩිලර්
- 3 මෙලනි කේලින්
- 4 කුරන් හෝනි
- 5 හැරී සැල්වාන්
- 6 එරික් ගෝම්
- 7 ඇනා ප්‍රොයිඩ්
- 8 එරික් එක්සන් යනුවෙනි.

මේ අතරින් කාල් යුංග් ප්‍රමුඛ වේ. මතේ විශ්ලේෂණවාදයෙහි ඔවුනු නොපලන් කුමරු ලෙස සලකනු ලැබූ මොහුගේ ඉගැන්වීම් රාජියකි. යුංග් මතසේ සේරර වැක් විශ්‍රාභ කළේය. එනම්,

1. සවියානය
2. පුද්ගල අවියානය
3. සාමූහික අවියානය යනුවෙනි.

“psyche” යන වචනය යුංග් භාවිත කළේ මතසේ උක්ත ත්‍රිවිධ මට්ටම් පිළිබඳව විශ්‍රාභ කිරීමටයි. බොද්ධ දර්ශනය පිළිබඳව ද අවබෝධයක් තිබූ යුංග්ගේ මෙම වියාන විශ්‍රාභය බුදුරුදුන්ගේ විශ්‍රාභයට මෙන්ම යෝගාවාරින්ගේ විශ්‍රාභයට ද සමානත්වයක් දක්වන බව පෙනේ. එනම්,

1. ආලය වියානය
2. ප්‍රවෘත්ති වියානය
3. මනන වියානය යන ත්‍රිත්වයයි.

ප්‍රවෘත්ති වියානය තැවත කොටස් ටො වෙන් කෙරේ. එනම්,

1. වක්‍ර්‍ය වියානය
2. සයේන වියානය
3. සාන වියානය
4. ජීවිතා වියානය
5. කාය වියානය
6. මතේ වියානය යනුවෙනි.

සාමූහික අවියාන සංකල්පය සමග මෙම ප්‍රවෘත්ති වියානය සමාන වන බව දේ අංශයේම විවරණයන් තුළින් ප්‍රකට වේ. මොහු ඉදිරිපත් කළ සංකීරණය (complex) පිළිබඳ අදහස ද ඉනා වැදගත් වූවකි. නරක සිතුවීලි මනස යටත කිදා බැස ඒවා එකතු වී සිතුවීලි නිර්මාණය වන අතර මෙය බොද්ධ කරමවාදය තුළින් වඩාත් හොඳින් ප්‍රකට වන බව යුංග්ගේ අදහසයි. වියේෂයෙන් “කම්ම පරිපාක සංකල්පය” තුළ යුංග්ගේ මෙම ඉගැන්වීම අන්තර්ගත වේ. ප්‍රොයිඩ් ඉදිරිපත් කළ ලිංගිකත්ව මුලධරුම ප්‍රතික්ෂේප කළ යුංග් පැවැසුවේ අවියානය තුළ තවත් බොහෝ ගුස් දේ ඇති බවයි. බොද්ධ විවරණයට අනුව ද යටිසිත තුළ බොහෝ අනුසයන් තැන්පත්ව ඇතුළු.

මතේ ප්‍රතිකාරයක් ලෙස මහු භාවිතා කළ වදන් සංසටක පරික්ෂණය ද බොද්ධ සතිපටියාන භාවනා කුමයට සම්ප වේ. රෝගියාගේ ප්‍රතිවාරය මත අභ්‍යන්තර තත්ත්වය තේරුම් ගැනීම් මෙහිදී සිදු කෙරේ. බඩින්නේ පැමිණි ගොවීයෙකුට බණ කිමට පෙර බුදුරුදුන් ආහාර ලබා දුන්නේ මෙම බාහිර පරික්ෂණයන් අනුවය. මිනිස් ව්‍යවන තුළින් පුද්ගල අවියානය පිළිබඳ කරුණු අධ්‍යයනය බුදුරුදුන් බහුල වශයෙන් භාවිතා කළ මතේ විද්‍යාත්මක කුමවේදයයි. මානසික ව්‍යාකුලතා සඳහා මානසික බලපෑම මෙන්ම සමාජය සංඛ්‍යාවයන් ද බලපායි. සිගාලේවාද ස්ත්‍රීය අවධාරණය කරන සමාජ සම්බන්ධතා වර්ග මෙවැනි ව්‍යාකුලතා මගහැරුමට කරන ලද යෝජනාවලියකි.

1. මවිපිය - දුරදු
2. සේව්‍ය - සේවක
3. පාලක - පාලන
4. ස්වාමී - භාර්යා
5. ශිඵී - පැවිදී
6. ගුරු - ශිෂ්‍යය

එසේම බුදුසමය මනසින් තොර කායික පැවැත්මක් පිළිබඳ කරා තොකරයි. එනිසා ගැටුපු සඳහා මනස මෙන්ම ත්‍රියාව ද බලපානු ලබයි. ඇඩිලර් ඉදිරිපත් කළ උච්චමානකත්වය

(superiorily complex) සංකල්ප කුළුන් ද ප්‍රකට වන්නේ මෙම කරුණයි. පුද්ගල වර්යාවන් තීරණය වන සාධක අතර හිනමාන සංකිරණය (inferiority complex) වැදගත් වූවකි. බුදුසමය දක්වන මනස පිළිබඳ ඉගැන්වීම ඇඩිලර්ගේ ඉගැන්වීම සමගින් ද සම්බන්ධ වේ. පුද්ගල පොරුෂ විශ්‍රාජයට මාත්සරය සංකල්පය එකතු කළ කුරුන් හෝනිගේ ඉගැන්වීම ද බුදුදහමට අදාළ වූවකි. මාත්සරය - ක්ලේජයක් ලෙස බුදුසමය දක්වයි. හැරි පුද්වාන් විශ්‍රාජ කළ පොරුෂ ලක්ෂණ තුනකි.

1. ගතිකත්වය
2. පුද්ගලාරෝපණය
3. ප්‍රජනන ක්‍රියාවලිය

බොද්ධ පොරුෂ විශ්‍රාජ තුළ උක්ත කරුණු පිළිගනී. එසේම අනෙකුත් ප්‍රායිඩියානුවාදීන් ඉදිරිපත් කළ කරුණු අඩු වැඩි වශයෙන් බුදුසමයේ ඉගැන්වීම සමග අත්වැළේ බැඳ ගත්ත ද එවා වෙනම ම සංකල්ප ගෙන විශ්‍රාජ කිරීමට තරම් ප්‍රමාණවත් නොවේ.

### සමාලේවනය

මානව සමාජය දුරාතිතයේ සිටම විවිධ සංකල්ප පිළිබඳ පර්යේෂණ සිදු කර තිබේ. උක්ත පර්යේෂණවල ප්‍රතිච්ච මානව සමාජයේ උද්ගමනයට මෙන්ම අවගමනයට ද හේතු වී ඇති බව නොහසකි. පරිපූරණ වශයෙන් තවමත් නියුති විද්‍යාත්මක හෝ ගාස්ට්‍රීය පර්යේෂණයකට ලක් කළ නොහැකි වූ සංකල්ප අනුරින් 'මනස' පිළිබඳ සංකල්පය හඳුන්වාදිය හැකිය. එවැනි පර්යේෂණයන්ට ලක් කළ යුතු මානසික ස්ථ්‍රර 04 කි.

1. මනසේ වූහය
2. මනසේ ක්‍රියාකාරීත්වය
3. මානසික ගක්තිය
4. මනසේ පරිණාමය

උක්ත සියලු අංශ තම මනෝ විශ්‍රාජයට උපයුත්ත කරගත් එකම පර්යේෂකයා ගොනම බුදුරජාණන් වහන්සේයි.

මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධය ඉන්දිය වශයෙන් ද අතින්දිය වශයෙන් ද ලබාගත් උන්වහන්සේ මානව වර්යාවහි පදනම මනස බව දේශනා කළහ. බුදුරඳන්ගේ මනෝ විශ්‍රාජයට සම්පූර්ණ කළ හැකි මනස පිළිබඳ එකම ඉගැන්වීම බවහිර ප්‍රායිඩියානු මනෝ විශ්‍රාජයයි. ප්‍රායිඩිගේ විවරණය වඩාත් විද්‍යාත්මකව ගොඩනැගීමට මහු මෙන්ම ප්‍රජාවාත් ප්‍රායිඩියානුවාදීපු ද ප්‍රජා උත්සාහයක තිරක වූත. තුනන මනෝ විද්‍යාවේ පියා ලෙස විරුදාවලිය ලැබීමට ප්‍රායිඩි ව වාසනාව ගෙන දුන්නේ මනස පිළිබඳව මහු කළ විවරණයයි. බොද්ධ හා ප්‍රායිඩියානු මනෝ විශ්‍රාජය අරමුණු අතින් සම්පූර්ණ වේ.

1. පුද්ගල වර්යාව සඳහා මනසේ බලපෑම විශ්‍රාජ කිරීම.
2. මනෝ මූලික සිද්ධාන්ත මත වර්යා නාවිතරණයන් සිදු කිරීම.
3. සඳහාවාර වර්ධනයට මානසික ජ්‍රේරණය යොදා ගැනීම.

යනු එහි දක්නට ලැබෙන මූලික කරුණු තුනයි. පුද්ගල වර්යාව දිනාත්මක ජ්‍රේරණ ඔස්සේ මෙලොව වශයෙන් අතිවර්ධනයට ලක්කිරීම ප්‍රායිඩියානු අරමුණ වූවද බොද්ධ අරමුණ එට වඩා පුළුල් වූවකි. පුද්ගලයා මෙලොව පරලොව වශයෙන් යහවර්යා ඇත්තෙකු බවට පත්කොට මනෝ සංකාරයන්ගෙන් මනස නීදහස් වන නිර්වාණාවබෝධය ලබාගැනීම බොද්ධ මනෝ විශ්‍රාජයෙහි මූලික අරමුණයි. විද්‍යාත්මක විශයක අරමුණට වඩා ආගමික අරමුණ පුළුල් බව ද මින් අවබෝධ කරගත යුතුය. බුදුසමය අවධාරණය කරන ඇතැම් මානසික සංකල්ප තවමත් විද්‍යාත්මක පර්යේෂණයන්ට ලක් කළ තොහැකි වීමද බොද්ධ මනෝ විශ්‍රාජයෙහි අද්විතීය බව තිවු කරයි. බවහිර විද්‍යාව තුළ ප්‍රායිඩියානු විශ්‍රාජයට සම්පූර්ණ විය හැකි ආමාණික පර්යේෂණයක් තවමත් සිදුවී නොමැත.

ප්‍රායිඩියානු විශ්‍රාජයන් අධ්‍යයන කරන විට හැගෙන්නේ මහු බොද්ධ මනෝ විශ්‍රාජය පිළිබඳ දැනුම් ඇත්තෙකු ලෙස තම තානායන් ගොඩ නැග බවයි. කාර්ල් යුන්ග (carl yung) ආදී ප්‍රජාවාත් ප්‍රායිඩියානුවාදීන්ගේ ඉගැන්වීම පවා බොද්ධ

ඉගැන්වීම් සමඟ සම්පව ගමන් කරයි. විශේෂයෙන් යුංග් ඉදිරිපත් කළ විදාහමය පිළිබඳ ඉගැන්වීම් ඒ පිළිබඳ උරවාදී හා මහායාන විදාහමවාදී ඉගැන්වීම්වලට සම්ප වේ. මනස පිළිබඳ ගැහුරුම හා විභාලම විවරණය ඇතුළත් වන බුදුසමයට සම්ප විය හැකි එකම බටහිර මනෝවිද්‍යාත්මක න්‍යාය වන්නේ ප්‍රායිඩ් සහ මහුගේ අනුයාමිකයන් ගොඩ නැඟු මනෝවිශ්ලේෂණවාදයයි. උක්ත කරුණුවලට අනුව බොඳ්ද හා ප්‍රායිඩ්යානු මනෝවිශ්ලේෂණ සමානත්වයකට වඩා සම්පත්වයකට ලංචන බව අපගේ හැඳුමයි.

### ආන්තික සටහන්

- 1 ගුණසේකර උපාලි, (1998), ප්‍රාරුෂය හා මිනිස් දිවිය, ප. 59
- 2 Cheppell, v.c., (1962), The Philosophy of Mind Englewood Cliffs Prentice Hall, 110p.
- 3 මහි, වුල්ලකම්ම විභංග සූත්‍රය, මුශමු, ප. 38
- 4 මුද්දක තිකාය, ධම්මපද පාලි, යමක වශ්‍යය, මුශමු, ප. 36
- 5 Buddhist and Freudian Psychology, (1998), Ed. Padmasiri De Silva, 29p.
- 6 වන්ද්වීමල හිමි රේරණාකෘත්‍යා, (2005), කොළඹ් එක්දහාස් පන්සියය, ප. 29
- 7 ගෙෂ්‍රි මුරකි හිමි කරගොඩ උයන්ගොඩ, (2007), මනස පිළිබඳ බොඳට විගුහාය, ප. 207
- 8 දිනි, ධම්මවක්ඛපවත්තන සූත්‍රය, මුශමු, ප. 368
- 9 Radhakrishnon, M. (1986), Indian Philosophy, 388p.
- 10 මලුවේකර ඉංග්‍රීසි සිංහල ගබඳ කොළඹය, (2001), ප. 738
- 11 මුද්දක තිකාය, ධම්මපද පාලි, අරහතත වශ්‍යය, මුශමු, ප. 79
- 12 සැද්ධම්මපතාසිනී, මුශමු, ප. 320
- 13 Freud Sigmund. The Theory of Unconscious, (1985), Verso, London.
- 14 මහි: මුළපරියාය වශ්‍යය, සඩ්බාසව සූත්‍රය, ප. 20